

2018.08.21 වන දින පෙ.ව. 10.00ට සිතාවක ප්‍රාදේශීය සභා කමිටු ශාලාවේදී පවත්වන

ලද කාර්මික සේවා කාරක සභා රැස්වීමේ වාර්තාව.

සභභාගී වූ :

- 1. ගරු කාරක සභා සභාපති - ලියනගේ වන්දන කුමාර මැතිතුමා.
- 2. ගරු කාරක සභික - සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.
- 3. ගරු කාරක සභික - එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා.
- 4. ගරු කාරක සභික - පී.කේ. උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා.
- 5. ගරු කාරක සභික - එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා.
- 6. ගරු කාරක සභික - ඩබ්. අසෝක වැලිකල මැතිතුමා.
- 7. ගරු කාරක සභික - එම්.ඩී. මාලනී වන්දන මැතිතුමිය.
- 8. ගරු කාරක සභික - එන්.පී.කේ. සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය.

සභභාගී නොවූ :

- 1. ගරු කාරක සභික - එච්. වරුණ දිලිප් කුමාර මැතිතුමා.
- 2. ගරු කාරක සභික - කේ.නිමල් යසසිරි කළුපහන මැතිතුමා
- 3. ගරු කාරක සභික - ජී.කුමුදිනී ජයවර්ධන මැතිතුමිය.

සභභාගී වූ නිලධාරීන් :

- 1. ලේකම් - කේ.ඒ. වන්දන පද්මසිරි මයා.
- 2. වැඩ අධිකාරී - ජයන්තා ජලතොටගේ මිය
- 3. කාර්යභාර නිලධාරී - පාදුක්ක - ඩී.සී.ජේ. අමරසිංහ මිය.
- 4. කාර්යභාර නිලධාරී - කහගේන - ජී. වමරි පත්මලතා මිය.
- 5. කාර්යභාර නිලධාරී - කොස්ගම - රේණුකා ඉද්දමල්ගොඩ මිය
- 6. කාර්යභාර නිලධාරී - හංවැල්ල - සුමනා ජයසූරිය මිය
- 7. තාක්ෂණ නිලධාරී - පාදුක්ක - එන්.පී. දිවිගල්පිටිය මිය.
- 8. තාක්ෂණ නිලධාරී - කොස්ගම - එච්.යූ. නිශාන්ති මිය.
- 9. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එල්.ඒ. ධර්මසේන මයා.
- 10. තාක්ෂණ නිලධාරී - හංවැල්ල - එන්.ඩී. හෙට්ටිආරච්චි මිය.
- 11. සංවර්ධන නිලධාරී - ඩී.ජී. ඉෂානි කමලිකා මිය

කාරක සභාව සඳහා පැමිණි සියලුදෙනා සාදරයෙන් පිළිගත් ගරු සභාපතිතුමා කාරක සභාවේ වැඩ කටයුතු

ආරම්භ කරන ලදී.

01. පෙර කමිටුවේ ප්‍රගතිය.

1. ළමා හා මාතෘ සායනය ඉදිරිපිට ඇති පාර සකසා ගැනීම, තාප්පයේ වංගුව සකසා ගැනීම හා වෙල මැද පාර කොටස කොන්ක්‍රීට් කර ගැනීම සඳහා යන හිසින් යුතුව මලගල ආයුර්වේද පාරේ සාමාජිකයින් විසින් 2018.06.13 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව අදාළ ඉඩම් හිමියා සමඟ කළ සාකච්ඡාවේදී විදිමුල්ල රවුම් කිරීමට වාචිකව එකඟතාවය ලබාදී ඇති අතර එය ලිඛිතව ලබාදුන් පසුව ඉදිරි පියවර ගැනීමට තීරණය කරන ලදී.
2. බටහිර කලටුවාව සිව්ග්‍රාමීය මාර්ගය අළුත්වැඩියා කිරීම සඳහා යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය විසින් 2018.07.22 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව රු. 5,000,000/- ක මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇති අතර මෙම මාර්ගය ප්‍රාදේශීය සභාව සතු නොවන බැවින් සභාවට පැවරීම් කටයුතු කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
3. පිවිසුම් බෝක්කුවට දැල් පාලමක් දැමීම සඳහා යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය විසින් 2018.07.22 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපියට අදාළව තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරිය සතු මාර්ගයක් වන බැවින් සභා ප්‍රතිපාදන යෙදවිය නොහැකි බව දන්වා සිටින ලදී.
4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරුණ පී. දිවිගල්ල මැතිතුමා විසින් වේරගොල්ල මාර්ගය නායයෑම යන හිසින් යුතුව 2018.07.23 දිනැතිව වේරගොල්ල ගමට පිවිසෙන මාර්ගය නායගොස් පළමු අදියරේදී හිස් තාර බැරල් යොදා එම ස්ථානය ආරක්ෂා කළ ද, තාරබැරල් හිඟතාවය නිසා අතරමඟ නැවතී ඇති බව දක්වමින් යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් මිල ගණන් කැඳවා හිස් තාර බැරල් මිලදී ගෙන මෙම ස්ථානයේ ආරක්ෂාව සඳහා යෙදවීමට තීරණය කරන ලද අතර හිස් තාර බැරල් මිලදී ගැනීමට මිල ගණන් කැඳවීම සඳහා ඉදිරිපත් කර ඇති බව දන්වා සිටින ලදී.
5. පාලම සඳහා ආරක්ෂිත වැටක් ඉදිකිරීම යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා විසින් 427/බී පහල කොස්ගම බටහිර, ධර්මග්‍රාමයේ පිවිසෙන ප්‍රධාන මාර්ගයේ (නාන තොටුපල) ඇති පාලම අබලන් තත්වයේ පවතින බැවින් රාත්‍රී කාලයේ අනතුරු සිදුවිය හැකි බව දක්වමින් 2018.07.20 දිනැතිව යොමු කරන ලද ලිපියට අදාළව තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන ලෙස දන්වා සිටින ලදී.
6. කලුඅග්ගල ඇගල පාර වතුර බැස යන පයිප්ප පද්ධති මාර්ගය වෙනස් කිරීම යන හිසින් යුතුව 2018.07.12 දිනැතිව ඉදිරිපත් කරන ලද ලිපිය සඳහා තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව ද සලකා බලා ස්ථානීය පරීක්ෂාවක් කිරීමට තීරණය කරන ලදී.

7. ගල් පස් ලබාගැනීම යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය මන්ත්‍රී ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා විසින් 2018.07.16 දිනැතිව මුරුතගම සිට දැන්තර මාර්ගයේ බෝල්ලතාවට යා හැකි ඉතා කොටි මාර්ගයක් ද වන විශාල ජනතාවක් බොල්ලතාව පාසලට හා සාලාව රෝහලට යාම සඳහා භාවිතා කරන මෙම මාර්ගය ගල් පස් යොදා පිළිසකර කරදෙන ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී වාර්තාව අනුව මෙම මාර්ගය පැති බැම්මක් යොදා උස් කළ යුතු අතර ඒ සඳහා වැඩි පිරිවැයක් යෙදීමට සිදුවන බැවින් අදාළ මාර්ගය ගල්පස් යොදා තාවකාලිකව සකස් කිරීමට තීරණය කරන ලදී.
8. ක්‍රීඩා භූමියක් නිරවුල් කරගැනීම පිළිබඳවයි යන හිසින් යුතුව මාවතගම සිංහ යොවුන් ක්‍රීඩා සමාජය විසින් 2018.07.18 දිනැතිව වෙන්දේසි ඉඩම් හිමියන්ගේ කැමැත්ත ප්‍රකාශිත අත්සන් ලේඛනයක් ද සමඟ ඉදිරිපත් කරන ලද ලිපිය සම්බන්ධයෙන් වෙන්දේසි ඉඩම් හිමියන් හා සිංහ යොවුන් ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් කාර්මික සේවා කාරක සභාව වෙත කැඳවූ අතර දීර්ඝ වශයෙන් දෙපාර්ශවයට කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව නිවෙස් හිමියන්ට හිරිහැරයක් නොවන ලෙස ක්‍රීඩා කටයුතු කිරීමට අදාළ ක්‍රීඩා සමාජයේ සාමාජිකයින් එකඟතාවය පල කිරීමෙන් පසු ගැටළුව සමථයකට පත් කරන ලදී.
9. අකරවිට පන්සල පාර ගල් ඒදණ්ඩ කුඹුර අසල ඇති පොදු නාන ලීද සාදා ගැනීම සඳහා යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් 2018.07.17 දිනැතිව ඇස්තමේන්තුව ද සමඟ යොමුකරන ලද ලිපිය ප්‍රතිපාදන අනුමත කරවා ගැනීමට ඇස්තමේන්තුවේ පිටපතක් ගරු මන්ත්‍රීතුමා වෙත ලබාදුන් අතර මුදල් කමිටුව වෙත යොමු කිරීමට ද තීරණය කරන ලදී.
10. සුසාන භූමිය වෙන්කර බැම්මක් බැඳීම සඳහා යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි ඩයස් මැතිතුමිය වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමිය විසින් 2018.04.26 දිනැතිව යොමුකරන ලද ලිපිය අනුව එම භූමියෙහි පදිංචිකරුවන්ගේ අයිතිය තහවුරු කිරීමට ඔප්පු පිටපත් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඉන්ද්‍රානි ඩයස් මැතිතුමිය මගින් ගෙන්වා ගැනීම තීරණය කරන ලද අතර මේ වනතෙක් ඔප්පු පිටපත් ලබානොදුන් බැවින් ලබාදුන් පසු ඉදිරි පියවර ගැනීමට තීරණය ලදී.
11. පාදුක්ක, හොරණ පාර, අංක 41/24 දරණ ස්ථානයේ පිහිටි සුවරිත සහයෝගීතා සහ අවමංගලාධාර සමිතිය විසින් මාර්ග නම් කිරීම යන හිසින් යුතුව 2018.06.06 දිනැතිව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අසලින් වම් පැත්තට දිවෙන ඩයමන්ඩ බේකරිය අසලින් ගොස් නැවත මහාමාර්ගය දක්වා වූ මාර්ගය “සුවරිත මාවත” ලෙස නම් කිරීම සඳහා මේ වනවිට අනුමැතිය ලැබී ඇති බවත් යම් පුද්ගලයෙකුගේ පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා මෙම පාරෙහි නම වෙනස් කිරීමට යෝජනාවක් සභාව වෙත යොමු වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධතාවය දක්වමින්

අත්සන් ලේඛනයක් ද සමඟ යොමුකරන ලද ලිපියේ සඳහන් මාර්ගයේම වෙනත් පාරක නම වෙනස් කිරීමට යෝජනා වී ඇති අතර එම ලිපියේ සඳහන් මාර්ගයේ නම වෙනස් කිරීමක් යෝජනා වී නොමැති බවත් එය වැරදි වැටහීමක් බවත් එම සමිතියට ලිපියක් මඟින් දන්වා යවන ලද බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

12. බොරළුගොඩ ලන්ද ග්‍රාමයට ප්‍රවිෂ්ඨ වීමේ ප්‍රධාන මාර්ගයෙහි ඇති බාධක ඉවත් කර ගැනීම යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා විසින් බොරළුගොඩ ලන්ද ප්‍රදේශවාසීන් ඉදිරිපත් කළ ලිපිය සහ අත්සන් ලේඛනය ද, පිඹුරේ පිටපත් ද සහිතව යොමුකරන ලද ලිපිය සඳහා තාක්ෂණ නිලධාරී ඉදිරිපත් කරන ලද වාර්තාව අනුව මිනින්දෝරුවරයෙකු ලවා මාර්ගය නිවැරදිව සලකුණු කළ පසු මාර්ගය සකස් කිරීම සුදුසු බැවින් එකී පිඹුරේ මුල් පිටපත ලබාදෙන ලෙස ගරු මන්ත්‍රීතුමා දැනුවත් කර ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

13. අංගම්පිටිය සේවා පියස දක්වා ඇති මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම පිණිස යන හිසින් යුතුව අංගම්පිටියට අයත් සේවා පියස සඳහා ගමන් කිරීමට ඇති මාර්ගය ගමනාගමනයට නුසුදුසු පරිදි කැඩීගොස් ඇති බැවින් 2018.08.03 දිනට ජේ.සී.බී යන්ත්‍රයක් හෝ යොදවා සකස් කරදෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් ඉදිරිපත් කළ ලිපියට අදාළ ඉල්ලීම ඉටුකර ඇති බවට කාරක සභාව දැනුවත් කරන ලදී.

14. ඉඩම් කැබලි කර විකිණීම සම්බන්ධවයි යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් උග්ගල්ල ග්‍රාමයෙහි පෞද්ගලික ආයතනයක් මඟින් සිදුකරගෙන යනු ලබන ඉඩම් කැබලි කර විකිණීමේ සංවර්ධන කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම් කිහිපයක් ද සමඟ 2018.07.23 දිනැතිව ඉදිරිපත් කළ ලිපිය අනුව ඉඩම් කැබලි කර විකිණීමේදී ලිපියේ සඳහන් පරිදි ප්‍රාදේශීය සභාව මඟින් කටයුතු කරගෙන යනු ලබන බවට කාරක සභාව දැනුවත් කරන ලද අතර මේ සම්බන්ධයෙන් සැලසුම් කමිටුවේදීත් සලකා බැලීමට තීරණය කරන ලදී.

15. හල්පේ මිත්විසිතුරුගම පාලම ප්‍රතිසංස්කරණය කරගැනීම පිණිස යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා විසින් 2018.06.12 දිනැතිව මිත්විසිතුරුගම ගම්වාසීන්ගේ අත්සන් සහිත ඉල්ලීම් ලිපියේ පිටපතක් ද සමඟ ඉදිරිපත් කළ ලිපියට අදාළව මාර්ගය සභාව සතු නොවන බැවින් සභා අරමුදල් මේ සඳහා යෙදවිය නොහැකි බවට තීරණය කර ඇත.

16. ක්‍රීඩා පිටියක් ලබාගැනීම සඳහා සාලාව වත්ත අළුත්හේන කොටසින් යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්. නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් 2018.07.22 දිනැතිව සාලාවත්ත සුපර් ලයන්ස් ක්‍රීඩා සමාජය විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ලිපිය ද සමඟ ඉදිරිපත් කළ ලිපිය සම්බන්ධයෙන් සාලාව වත්ත අළුත්හේන කොටසේ ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා ඉඩම් කොටසක් ලබාදෙන ලෙස

ඉල්ලා වතු අධිකාරී වෙත මන්ත්‍රීතුමාට ද පිටපතක් සහිතව ලිපියක් යවන ලද බව කමිටුවට දන්වා සිටින ලදී.

17. වේරගොල්ල වත්ත පාරට හියුම් පයිප්ප ලබාගැනීම යන හිසින් යුතුව වේරගොල්ල වත්ත ලයිම් දෙසට යන මාර්ගයේ අඩි 02 හියුම් පයිප්ප (අඩි දෙක විෂ්කම්භය සහිත) 05 ක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරුණ පී. දිවිගල්ල මැතිතුමා විසින් 2018.07.23 දිනැතිව යොමුකරන ලද ලිපියේ ඉල්ලීමට අනුව හියුම් පයිප්ප ලබාදීමට තීරණය කරන ලදී.
18. අයිතිකරුගේ අවසරයකින් තොරව වංචනිකව කාණු පද්ධතියක් සලකුණු කිරීම සම්බන්ධවයි යන හිසින් යුතුව විමලකාන්ති ද සිල්වා හේවාච්ඡානා මහතා ඔහුගේ නීතිඥ නාලනී කමලිකා මනතුංග මහත්මිය මගින් 2018.06.14 දිනැතිව පිඹුරු පිටපත් ද, අවිස්සාවේල්ල දිසා අධිකරණයේ අංක 19645/බෙදුම් නඩුවේ අවසාන තීන්දු ප්‍රකාශයේ පිටපතක් ද සහිතව යොමුකරන ලද ලිපියට අදාළව තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව සලකා බලා වෙන්දේසිකරු විසින් ඉඩම් අයිතිකරුවන්ගේ ද කැමැත්ත මත සුදුසු ජල බැස්මක් සකස් කර සැලසුම් කමිටුවට ඉදිරිපත් කරන ලෙස දන්වා යැවීමට තීරණය කරන ලදී.
19. වග, මාඹුල, අංක 49/ඒ හි පදිංචි එච්.පී. සනි ෆොන්සේකා නැමති අය විසින් ගමන් මාර්ගය සකසා ගැනීම සම්බන්ධව යන හිසින් යුතුව 2018.06.01 දිනැතිව තම නිවසට පිවිසීමට සඳහා දොල මාර්ගයෙන් එගොඩ වීමට පොල් කොට දමා ඇති අතර දැන් එය අබලන් වී ඇති බැවින් ගමන් කිරීම සඳහා සුදුසු පරිදි සකසා දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපියට අදාළව තාක්ෂණ නිලධාරී විසින් ලබා දී ඇති වාර්තාව අනුව හියුම් පයිප්ප ලබාදීමට තීරණය කරන ලදී.
20. පොදු නාන ළිඳ සංවර්ධනය කිරීම යන හිසින් යුතුව මාවතගම නැගෙනහිර ග්‍රාම සේවා වසමේ හයිලෙවල් පාර අද්දර ඇති පොදු නාන ළිඳ මේ වනවිට ඉතා අබලන් තත්වයට පත්ව ඇති බැවින් මහජනතාවට භාවිතා කිරීමට හැකිවන ආකාරයට සකසා දෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන ලියනගේ මැතිතුමා විසින් 2018.07.23 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් තාක්ෂණ නිලධාරී විසින් ලබා දී ඇති වාර්තාව අනුව කටයුතු කිරීමට තීරණය කරන ලදී.
21. කොස්ගම අලුබෝදල මාර්ගය සංවර්ධනය කිරීම යන හිසින් යුතුව 2018.07.20 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා විසින් කොස්ගම අලුබෝදල මාර්ගය බස්නාහිර පළාත් සභා අරමුදල් මගින් නුදුරු දිනවල කාපටි යොදා සංවර්ධනය කිරීමට නියමිතව ඇති බැවින් ඒ සඳහා කැඩී බිඳී ඇති බෝක්කු දෙකක් පිළිසකර කරදෙන ලෙස හා මාර්ගය මධ්‍යයට පිහිටා ඇති වීදුලි කණු දෙකක් සහ දුරකථන කණු ඉවත් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකර ඇති ලිපියට අදාළව වීදුලිබල මණ්ඩලයෙන් ඇස්තමේන්තුවක් ලබාගැනීමට තීරණය විය.
22. පාදුක්ක වික්‍රම මාවතට මැදිවී ඉවත් කළ යුතු පැරණි වීදුලි කණුවක් ඉවත්කරදෙන ලෙස ඉල්ලමින් 2018.07.23 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජී. කුමුදිණි ජයවර්ධන මැතිතුමා විසින් යොමුකරන

ලද ලිපිය තාක්ෂණ නිලධාරී වාර්තාව අනුව අදාල ඉඩම් හිමියන්ගේ ලිඛිත එකඟතාවය සභාවට ලබාදෙන ලෙස මන්ත්‍රීතුමිය දැනුවත් කිරීමට තීරණය කරන ලදී.

23. බොල්ලතාව පිලප්පුකන්ද පිලපිටියවත්ත පාර සාදාගැනීම සඳහා අමුද්‍රව්‍ය ලබාගැනීම සඳහා යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ගේ කුමාරසිංහ මැතිතුමා විසින් කැලණිමුතු ගොවි සංවිධානයේ ඉල්ලීම් ලිපියද, පිලප්පුකන්ද ප්‍රදේශවාසීන්ගේ අත්සන් සහිත ඉල්ලීම් ලිපිය ද සමඟ යොමුකරන ලද ලිපියට අදාල මාර්ගය ප්‍රාදේශීය සභාව සතු පාරක් නොවන බැවින් සභා ප්‍රතිපාදන මේ සඳහා යෙදවීමට නොහැකි බවට මන්ත්‍රීතුමා දැනුවත් කරන ලදී.

24. බොල්ලතාව පිලප්පුකන්ද පාර ප්‍රධාන පාරට මුහුණලා දකුණු පසට ඇති පියන්ත මහතාගේ නිවස අසලින් පහල ඇති පාර සම්බන්ධව යන හිසින් යුතුව ගම්වාසීන්ගේ අත්සන් සහිත ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් 2018.07.15 දිනැතිව යොමුකරන ලද ලිපියට අදාල මාර්ගය ප්‍රාදේශීය සභාව සතු පාරක් නොවන බැවින් එම මාර්ගය සඳහා සභා ප්‍රතිපාදන යෙදවීමට නොහැකි බව මන්ත්‍රීතුමා දැනුවත් කරන ලදී.

25. පහත්ගම අරලිය මාවත පටු කිරීම සම්බන්ධව මධුෂි නිහාරා හෙට්ටිආරච්චි විසින් ප්‍රධාන අමාත්‍ය කාර්යාලය - බ.ප. වෙත යොමුකරන ලද ලිපිය පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලදුව පළාත් පාලන සභාකාර කොමසාරිස් (වැ.බ.) විසින් අංක LGD/6/5/P06/2018 සහ 2018.04.11 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් දෙපාර්ශවය කාරක සභාව වෙත කැඳවූ අතර ගැසට් පත්‍රයේ සඳහන් ප්‍රකාර අඩි 13 ක් පමණ වන පාරෙහි දැනට අඩි 08 ක් පමණක් පවතින බැවින් මාර්ගය දෙපස ඉඩම් හිමියන් සියලුදෙනා මිලභ කාරක සභාව වෙත ඔප්පු සහ පිඹුරු පිටපත් ද සමඟ කැඳවීමට තීරණය කරන ලදී.

26. මුත්තන්වත්ත පාර සභාව සතු කිරීම යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මාලනී චන්ද්‍රලතා මැතිතුමිය විසින් 2018.07.23 දිනැතිව යොමුකරන ලද ලිපිය සම්බන්ධයෙන් 2018.08.10 දින මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කරන ලද බව කාරක සභාවට දන්වා සිටින ලදී.

02. ලිපි ලේඛන සලකා බැලීම.

1. අනවසර ඉදිකිරීම් ඉවත්කර පාර නිරවුල්ව ලබාදෙන්න යන හිසින් යුතුව හංවැල්ල, දිද්දෙණිය උතුර, අංක 194 පදිංචි ඩබ්. ඒ. ආනන්ද මහතා විසින් සේන ඉද්දමල්ගොඩ බලයලත් මිනින්දෝරුතැනගේ අංක 5424 සහ එම මිනින්දෝරුතැනගේම අංක 7090 දරණ පිඹුරු පිටපත් ද මහජන බැංකුව විසින් ලබාදුන් ලිපියේ පිටපතක්ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

2. ජයනන්ද මාවත අතුරු මාර්ගයේ ජල බැසයාම යන හිසින් යුතුව පාදුක්ක, අරුක්වත්ත, අංක 352/2/1 හි පදිංචි නාලනී වැලිවත්ත මහත්මිය විසින් 2018.08.10 දිනැතිව කේ.ඩබ්.ඩී. වන්ද්‍රානි බලයලත් මිනින්දෝරුතැනගේ අංක 15 දරණ පිඹුර, කැඩැස්තර සිතියම සහ වාර්තාවේ පිටපත් සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් කිරීම සුදුසු බවට තීරණය කරන ලදී.
3. දිද්දෙණිය පොදු සුසාන භූමිය ආරක්ෂා කරගැනීම යන හිසින් යුතුව හංවැල්ල, දිද්දෙණිය, ලියාපදිංචි අංක 2006/11-439 දිද්දෙණිය උතුර, සමගි අනෙක්ස්ට්‍රක්චර් හා සුභසාධක සමිතිය විසින් 2018.08.07 දිනැතිව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් 2017.06.29 දින එම සුසාන භූමිය ප්‍රාදේශීය සභාව වෙත පවරා දෙන ලෙස දන්වමින් හංවැල්ල ප්‍රාදේශීය ලේකම් වෙත ලිපි මගින් දැනුම් දී ඇති බව ලේකම්තුමා කාරක සභාව දැනුවත් කළ අතර ඉන් ලබාදෙන තීරණය අනුව ඉදිරි පියවර ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
4. පාදුක්ක, පිටුම්පේ, අක්කර 8, 8කේ හි පදිංචි කේ.ඒ.ඒ. පද්මසිරි මහතා විසින් 2018.07.07 දිනැතිව “මාර්ගය අවහිර වන කාණු කපා ජලය බැහැරට යාමට සැලැස්වීම” යන හිසින් යුතුව ඔහුගේ නිවසට පිවිසෙන මාර්ගය අවහිර වන ලෙස කාණු කපා වැසි ජලය යාමට පී.වී.සී. බට දෙකක් දමා ඇති බැවින් වැසි දින වලදී මාර්ග හරහා ජලය ගලා යාම තුළින් ගමන් කිරීමට නොහැකි බව දන්වා යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් 2018 ජූලි මස 17 වැනි දින සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හිඟුරල කොට්ඨාශයේ අලුත්අම්බලම ග්‍රාම නිලධාරී වසමේ අංක 51/4 හා 51/5 බෝක්කු අතරින් හැරී බැරේගල කන්ද ගම්මානය දක්වා ඇති “ජය මාවත” නමින් ව්‍යවහාර කරන මාර්ගය සීතාවක ප්‍රාදේශීය සභාව වෙත පවරාගෙන අවශ්‍ය සංවර්ධන කටයුතු කරදෙන ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් වෙත ලිපි මගින් දැනුම් දී ඇති බව ලේකම්තුමා දැනුම් දුන් අතර කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.
6. බෝපේ මිහිර ප්‍රජා ශාලාව සම්බන්ධවයි යන හිසින් යුතුව යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී ලබාදුන් වාර්තාව අනුව මෙම ඉඩමේ අයිතිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතු ද යන්න විමසා බැලීමට තීරණය කරන ලදී.
7. “ලබාදුන් නඩු තීන්දුව ද නොසලකා ස්වභාවික ජල මාර්ගයක් අවහිර කිරීම නිසා ඇතිවන පීඩාව සඳහා විසඳුමක් ලබාගැනීම” යන හිසින් යුතුව කොස්ගම, කනම්පැල්ල, අංක 107/1 දරණ ස්ථානයේ පදිංචි ආර්. සෝමපාල මහතා විසින් 2018.07.23 දිනැතිව යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ස්වභාවික ජල බැස්ම අවහිර කර ඇති කොටුදැල කඩා ඉවත් කිරීමට කාරක සභාව තීරණය

කරන ලද බව යාබද ඉඩම් හිමි සෝමසිරි චන්ද්‍රසේන මහතා වෙත ලිපි මගින් දන්වා යැවීමට තීරණය කරන ලදී.

8. කොස්ගම, තාවල්ගොඩ, අංක 426 හි පදිංචි ගොවිමහතුව විසින් “පොදු පහසුකම්වලට වෙන්කර ඇති ඉඩමෙන් පාරක් ලබාගැනීම” යන නිසින් යුතුව පුද්ගලයින් 22 කගේ අත්සන් ද සහිතව යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

9. “ගැසට් නොකරන ලද ප්‍රාදේශීය සභාව විසින් අනුමත වෙන්දේසි බිම් කට්ටි සඳහා වූ මාර්ග සංවර්ධනය” යන නිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ චන්ද්‍රසිරි මැතිතුමා විසින් 2018.08.15 දිනැතිව සභාව මගින් අනුමත කර ඇති ගලගෙදර නැගෙනහිර කොට්ඨලභේන නැමති ඉඩමේ බිම් කට්ටි සඳහා වූ මාර්ග සභාව සතු මාර්ග ලෙස ගැසට් කර නැති බවත්, එම හේතුවෙන් සභාව මගින් ප්‍රතිපාදන යොදා එම මාර්ග සංවර්ධනය කිරීමට නොහැකි බැවින් මෙහි පදිංචිකරුවන්ට අසාධාරණයක් සිදුවන බැවින් ඒ සඳහා සුදුසු පියවරක් ගැනීමට නොපමාව කටයුතු කරන ලෙස දක්වමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ඒ සඳහා සියලු ඉඩම් කට්ටි හිමියන්ගෙන් මාර්ගය සභාවට පැවරීමට කැමැත්ත ප්‍රකාශිත ලිපියක් මගින් ඉල්ලීමක් කාරක සභාවට ඉදිරිපත් කළ යුතු බවත් දන්වා සිටින ලදී.

10. හංවැල්ල, නව වෙළඳ සංකීර්ණය, නො. 28, 30 ආට්ගල ට්‍රේඩ් සෙන්ටර් හි ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමේදී උදෑසන 11.00 – 12.00 අතර කාලසීමාවේ දැඩි හිරු රශ්මිය නිසා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම අසීරු බැවින් අමානෝ ෂීට් දමා වහලයක් ගැසීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් එහි හිමිකරු එස්.ඒ.ඩී. පුෂ්පකුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.කේ. උපුල් ජිනේන්ද්‍ර මැතිතුමා විසින් බෝක්කු සැදීම සඳහා සිලින්ඩර ලබාගැනීම යන නිසින් යුතුව 2018.08.20 දිනැතිව දුන්කල හේන අතුරු මාර්ගවල ජලය පාර දිගේ ගලා යෑම හේතුවෙන් මාර්ග දැඩි සේ අබලන්ව ඇති අතර ඒ සඳහා අවධානය යොමුකර සිලින්ඩර ලබාදෙන ලෙස ඉල්ලමින් දුන්කලහේන ග්‍රාම සංවර්ධන සමිතිය විසින් ලබාදුන් ලිපියක්ද සමඟ යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම තීරණය කරන ලදී.

12. මාර්ගය ප්‍රිමික්ස් දමා පිළිසකර කර ගැනීම යන නිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.කේ. උපුල් ජිනේන්ද්‍ර මැතිතුමා විසින් 2018.08.20 දිනැතිව 442ඒ පඤ්ඤාගුල ග්‍රාමසේවා වසමට අයත් ප්‍රධාන මාර්ගයක් වන රන්මුදු ඇල්ල අසල සිට නුගේතැන්න දක්වා ඇති ප්‍රධාන මාර්ගය දැඩි සේ අබලන්ව

ඇති හෙයින් එය පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

13. මාර්ග පිළිසකර කර ගැනීම යන හිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.කේ. උපුල් ජිනේන්ද්‍ර මැතිතුමා විසින් 2018.08.20 දිනැතිව ඉළක්ඛවිට හන්දියෙන් ආරම්භ වන කොස්වත්ත මාර්ගය ආරම්භ වන ස්ථානයේ පාලම අසල දැඩි වලවල් සෑදීම නිසා කොස්වත්ත දක්වා වාහන ගමන් කිරීමට අපහසු වී ඇති බැවින් එම මාර්ගය පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කළ ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

14. දිද්දෙණිය දකුණ අගල කපුහේන අතුරු මාර්ගයේ නිවාස 12 ක් පමණ ඇති බැවින් එම අතුරු මාර්ගය භාවිතා කරන ප්‍රදේශවාසීන්ගේ විසින් එම මාර්ගය ප්‍රාදේශීය සභාවට පවරාදීමට කැමැත්ත පල කරමින් 439/ඒ දිද්දෙනිය අගල කපුහේන අතුරු මාර්ගය ප්‍රාදේශීය සභාවට පවරාදීම යන හිසින් යුතුව ග්‍රාම නිලධාරී විසින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක් ද සමඟ යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

15. දුරකතන රැහැන් කණු ඉවත් කර ගැනීම යන හිසින් යුතුව 2018.08.20 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. සනී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් 429/ඒ හිඟුරල ග්‍රාම නිලධාරී වසමේ දෙහිගහලන්දට හැරෙන ස්ථානයේ සිටුවා ඇති දුරකතන රැහැන් කණු නිසා ගම්මානයට බස් හෝ ලොරි රථ ගමන් කිරීමට නොහැකි වී ඇති බැවින් එම කණු අඩි 02 ක් පිටුපසට ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරදෙන ලෙස ඉල්ලමින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

16. හිඟුරල, ඉදිකඩ මූකලාන ප්‍රදේශවාසීන් විසින් 2018.08.26 දිනැතිව 429/ඒ හිඟුරල ග්‍රාමසේවා වසමේ ඉදිකඩ මූකලාන නම් ග්‍රාමයෙහි නිවාස 30 කට පමණ පානීය ජලය ලබාගැනීම සඳහා ලිදක් කපා සිලින්ඩර් බැස්සවීමට අවශ්‍ය බැවින් ඒ සඳහා අඩි 05 ක් පළල සිලින්ඩර් 06 ක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී බී. සනී හෙක්ටර් පීරිස් මැතිතුමා මාර්ගයෙන් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

17. “පාර අවහිර කිරීම සම්බන්ධවයි” යන හිසින් යුතුව පාදුක්ක, උග්ගල්ල, නො. 156/1 හි පදිංචි පී. රසිකා දමයන්ති මහත්මිය විසින් 2018.08.10 දිනැතිව ඇයගේ නිවසට යන මාර්ගය අවහිර වන සේ ඇයගේ ඉඩමෙන්ද කොටසක් අල්ලා විදුලි කණුව ද වත්ත ඇතුළට දමා කම්බි ගසා ඇති බැවින් මේ පිළිබඳව සොයා බලා විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ඩී. අයෝම මඩු ප්‍රසාද් මැතිතුමා මගින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

18. පාදුක්ක ක්‍රීඩාංගන මාවත දෙවනි පටුමග අසල කාණු පද්ධතිය සකසා ගැනීම සඳහා ඇස්තමේන්තුවක් සකස් කර දෙන ලෙසත්, දෙවන පටුමග ආරම්භක ස්ථානයේ වැසි ජලය රැඳී පවතින බැවින් එම ස්ථානයේ සපත්තු කාණුවක් සාදා දෙන ලෙසත් ඉල්ලමින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී.ඩී. අයෝම මධු ප්‍රසාද් මැතිතුමා විසින් කාණු පද්ධතිය සකසා ගැනීම යන හිසින් යුතුව 2018.08.18 දිනැතිව යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

19. කොස්ගම, බප/හෝ/ කොස්ගම සුමේධ විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් පාසලට එන මාවත පිළිසකර කර ගැනීම සම්බන්ධවයි යන හිසින් යුතුව 2018.07.10 දිනැතිව අත්සන්ද සහිතව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා මගින් යොමු කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

20. “පාරේ කාණු පද්ධතිය අවහිර කිරීම හා බොක්කු කට පටුකර අනවසර තාප්පයක් බැඳීම සම්බන්ධව” යන හිසින් යුතුව 2018.06.15 දිනැතිව පිටුම්පේ, සෝමානන්ද මාවත ඔස්සේ පැමිණ වෙල හරහා රේල් බොක්කුව වෙත පැමිණෙන වවුල කැළය මාර්ගයේ පිටුම්පේ හා උතුරු අරුක්වත්ත ග්‍රාම සේවක වසම් වෙන් වන සීමාවේ ඇලට යොදා ඇති බොක්කුව අවහිර කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් අවහිර කිරීම් දැක්වෙන ඡායාරූප ද, කේ.පී.පී. පියසේන බලයලත් මිනින්දෝරුතැනගේ අංක 126 පිඹුරේ පිටපත්ද සහිතව ඉදිරිපත් කළ ලිපිය සලකා බැලූ කාරක සභාව, පාදුක්ක තාක්ෂණ නිලධාරී වාර්තාව අනුව අවහිර කිරීම් ඉවත් කිරීම සඳහා ලිඛිතව දන්වා යැවීම සුදුසු බවට තීරණය කරන ලදී.

21. පාදුක්ක, හංවැල්ල පාර, මැල්වත්ත, අංක 75/54 හි පදිංචි එච්.පී. නිමල්සිරි මහතා විසින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක් ද සමඟ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් මැතිතුමා මගින් මැල්වත්ත ප්‍රදේශවාසීන් ගමන් ගන්නා මාර්ගය වැසි දිනවල ජලයෙන් පිරියාම හේතුවෙන් ගමන් කිරීමට නොහැකි වී ඇති අතර ජලය බැසයාම සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාවක් කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

22. හංවැල්ල, තුන්තාන, කෝන්ගහවත්ත, අංක 93/01/01 හි පදිංචි එම්.ඩබ්. සෝමලතා මහත්මිය විසින් නිවසට යාමට පාරක් ලබාගැනීම සඳහා යන හිසින් යුතුව 2018.08.20 දිනැතිව ඉහත ලිපිනයේ ස්ථීරව පදිංචිකාරියක වන සෝමලතා මහත්මිය හට වසර 10 ක සිට නිවසට යාමට ස්ථීර පාරක් නොමැති නිසා විශාල දුෂ්කරතාවයකට පත්ව සිටින බවත් කුඩාකන්ද මූලික පිඹුරේ නො 5889 හි ඇයගේ ඉඩමට අංක 72 ඉඩමින් වැටී ඇති පාර එකී ඉඩමේ අයිතිකරු වන එච්. විමලරත්න යන අය විසින් ලබාදීමට කැමැත්ත පල කර ඇති බැවින් එම පාර සකස් කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන

ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් හංවැල්ල තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

23. “මානක සැලසුම් අංක 349 හේවාගම් වත්ත ඉඩම හල්පේ - පාදුක්ක මාර්ගය භාවිතා කිරීම” යන නිසින් යුතුව පාදුක්ක, හල්පේ, නො. 315/බී හි පදිංචි ජී.ඩී. කිත්සිරි නැමති අය විසින් ඉදිරිපත් කරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මෙම ලිපියේ සඳහන් ඉල්ලීම් අනුව එය ඉටුකළ නොහැකි බව දන්වා යැවීමට තීරණය කරන ලදී.

24. කොස්ගම, ඉහළ කොස්ගම, දොළ ඉහළ ප්‍රදේශවාසීන් විසින් ඔවුන්ගේ අත්සන් ලේඛනයක් ද සමඟ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත ගමගේ මැතිතුමා මගින් අලුබෝදල සිට දොළ ඉහළ හරහා ඉහළ කොස්ගම ගොතවත්ත සුසාන භූමිය දක්වා මිනුම්කරණයේදී වෙන් කරන ලද පාර ඉඩම් හිමියන් ඔවුන්ගේ ඉඩම් වලට යා කර පාර වසා රබර් වගා කර ඇති බවත් මෙම මාර්ගය දොළ ඉහළ සිට කොස්ගම නගරයට, සතිපොළට, පොලිසියට, ග්‍රාම නිලධාරී කාර්යාලයට හා මාතෘ සායනයට පැමිණිය හැකි කෙටි මාර්ගය වන බැවින් මෙම මාර්ගය නිදහස් කර ජනතා අයිතියට පත්කර දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

25. කොස්ගම, ඉහළ කොස්ගම, අංක 428 ඉහළ කොස්ගම උතුරු ග්‍රාම නිලධාරී වසමේ, ඉහළ කොස්ගම අලුබෝදල ප්‍රදේශවාසීන් විසින් ඔවුන්ගේ අත්සන් ලේඛනයක් ද සමඟ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත ගමගේ මැතිතුමා මගින් අලුබෝදල සිට ඉහළ කොස්ගම ගොතවත්ත සුසාන භූමිය දක්වා දොළ ඉහළ හරහා මිනුම්කරණයේදී වෙන් කරන ලද පාර සුසාන භූමියට ඇති කෙටි පාර වුවත් ඉඩම් හිමි වැවිලිකරුවන් විසින් ඔවුන්ගේ ඉඩම් වලට යා කර පාර වසා ඇති බවත් මේ හේතුව නිසා කි.මී. 1 ½ ක් පමණ දුර ගමන් කිරීමට සිදුවී ඇති බැවින් මෙම මාර්ගය නිදහස් කර ජනතා අයිතියට පත්කර දෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සඳහා කොස්ගම තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම සුදුසු බවට තීරණය කරන ලදී.

26. බ්‍රැන්ඩ්ගම්පල ලේන්තැරි පාරේ 1 වන අතුරු පාර සභාවට පැවරීම සඳහා වන ඉල්ලීම් ලිපිය සලකා බැලූ කාරක සභාව, මේ සම්බන්ධයෙන් අදාළ ලිපිලේඛණ සම්පූර්ණ කර ඇති බැවින් මෙම මාර්ගය සභාවට පවරා ගැනීමට අදාළ යෝජනාවක් මහා සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස අදාළ මන්ත්‍රීතුමා දැනුවත් කරන ලදී.

27. කැඩිගොස් ඇති බෝක්කු 02 ක් අළුත්වැඩියා කිරීම යන නිසින් යුතුව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දුසිරි මැතිතුමා විසින් 2018.07.16 දිනැතිව ගලගෙදර දකුණ ග්‍රාම සේවා වසමේ කොටුගොඩැල්ල මාර්ගයේ නිසාන්ත මහතාගේ නිවස අසල වංගුවේ ඇති බෝක්කුවේ කොටසක් කැඩී ඇති බැවින් අනතුරක් ඇතිවීමට ප්‍රථම එම කොටස අළුත්වැඩියා කරදෙන ලෙසත්, මොරටුව කන්ද මාර්ගයේ වෙළ කොටසෙහි මැද ඇති බෝක්කුව කොටසක් ගිලා බැස ඇති බැවින් එය ද සුදුසු

පරිදි අළුත්වැඩියා කරදෙන ලෙස ඉල්ලමින් යොමුකරන ලද ලිපිය සලකා බැලූ කාරක සභාව, ඒ සම්බන්ධයෙන් පාදක කාක්ෂණ විසින් ලබාදී ඇති වාර්තාව අනුව අදාළ අළුත්වැඩියා කටයුතු සිදුකිරීමට තීරණය කරන ලදී.

03. සාකච්ඡා සටහන්

1. ඉතා විශාල ගැටළුවක් බවට පත්ව ඇති ප්‍රාදේශීය සභාව සතු නොවන මාර්ග සංවර්ධනය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ගැසට් පත්‍රයේ සඳහන් නොවන මාර්ග සභාවට පවරා ගැනීමෙන් පසු සංවර්ධනය කළ හැකි බව දන්වා සිටි අතර ඒ සඳහා අදාළ ප්‍රදේශයේ ඉඩම් හිමියන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපියක් සමඟ මන්ත්‍රීතුමා විසින් ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බවත් එම ඉල්ලීමට තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගෙන එම නිර්දේශය කාර්මික සේවා කාරක සභාවට ඉදිරිපත් කර ඒ අනුව කටයුතු කිරීම සුදුසු බවට සාකච්ඡා කරන ලදී.